



ෆේයර්ෆර්ස්ට් ඉන්ෂුරන්ස් ලිමිටඩ්
(සමාගම් අංකය: PB5180)
ඇක්සස් ටවර්ස් II (14 වන මහල),
නො. 278/4, යුනියන් පෙදෙස, කොළඹ 02,
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 11 2428428 | ෆැක්ස්: +94 11 2438438
විද්‍යුත් තැපෑල (Email): info@fairfirst.lk |
වෙබ් අඩවිය: www.fairfirst.lk

රක්ෂණ නිෂ්පාදන තොරතුරු ලේඛනය (IPID)

යතුරුපැදි රක්ෂණ ඔප්පුව (Motorcycle Insurance Policy)

මෙම ලේඛනය මගින් ඔබගේ රක්ෂණ ඔප්පුව පිළිබඳ කෙටි සාරාංශයක් සපයයි. සම්පූර්ණ විස්තර සඳහා, කරුණාකර සම්පූර්ණ රක්ෂණ ඔප්පු ලේඛනය (Policy Document) සහ උපලේඛනය (Schedule) පරිශීලනය කරන්න. කිසියම් නොගැලපීමක් හෝ පරස්පරතාවක් ඇති වුවහොත්, රක්ෂණ ඔප්පු ලේඛනයේ (Policy Document) සඳහන් කරුණු බලාත්මක වේ.

1. මෙය කුමන වර්ගයේ රක්ෂණයක්ද?

මෙම යතුරුපැදි රක්ෂණ ඔප්පුව සකසා ඇත්තේ ඔබේ යතුරුපැදියට සිදුවන හානි සහ යතුරුපැදිය භාවිත කිරීමේදී වෙනත් පාර්ශ්වයන්ට සිදුවන හානි සම්බන්ධයෙන් වන ඔබේ නීතිමය වගකීම් සඳහා මූල්‍ය ආරක්ෂාවක් ලබා දීමටයි. මෙම ලේඛනය මගින් ප්‍රධාන වශයෙන් විස්තර කරනු ලබන්නේ පූර්ණ රක්ෂණ ආවරණය (Comprehensive Cover) පිළිබඳවයි.

2. ප්‍රධාන ප්‍රතිලාභ (පූර්ණ රක්ෂණ ආවරණය යටතේ ආවරණය වන දෑ)

ඔබේ රක්ෂණ ඔප්පුව මගින් ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ ආරක්ෂාව සපයයි. ඔබට හිමි නිශ්චිත රක්ෂණ ආවරණ මට්ටම (උදා: පූර්ණ රක්ෂණය, තෙවන පාර්ශ්ව රක්ෂණය) ඔබේ රක්ෂණ උපලේඛනයේ (Policy Schedule) දක්වා ඇත.

(i) ඔබේ යතුරුපැදියට සිදුවන අලාභ හානි (i කොටස)

පහත සඳහන් හේතූන් නිසා ඔබේ යතුරුපැදියට සහ එහි උපාංගවලට සිදුවන අලාභ හෝ හානි සඳහා අප වන්දි ගෙවනු ලැබේ:

- අහඹු ලෙස සිදුවන බාහිර බලපෑම් (රථවාහන අනතුරු හෝ ගැටීම්)
- ගිනි ගැනීම්, පිපිරීම් හෝ ස්වභාවිකව ගිනිගැනීම්.
- සොරකම් කිරීම්, ගෙවල් බිඳීම් හෝ මුළු යතුරුපැදියම සොරකම් කිරීම.
- චේතනාන්විතව කරනු ලබන හානිකරීම් (Malicious acts).
- ඇදගෙන යාමේ පිරිවැය (Towing):** ඔබේ යතුරුපැදිය ආසන්නතම අනුමත අලුත්වැඩියා මධ්‍යස්ථානය වෙත ඇදගෙන යාම සඳහා යන සාධාරණ වියදම් රු. 500 ක උපරිම සීමාවකට යටත්ව අප විසින් ගෙවනු ලැබේ.

(ii) තෙවන පාර්ශ්වයන් සඳහා වන ඔබේ නීතිමය වගකීම (ii කොටස)

නීතියට අනුව ඔබ විසින් ගෙවීමට බැඳී සිටින පහත සඳහන් වන්දි මුදල් අප විසින් ආවරණය කරනු ලැබේ:

- තෙවන පාර්ශ්වයකගේ මරණය හෝ ශාරීරික තුවාල සිදුවීම: මේ සඳහා වන ආවරණය සීමාරහිතයි (Unlimited). (සටහන: මෙයට ඔබේ පසුපස ගමන් ගන්නා මගියා ඇතුළත් නොවේ).
- තෙවන පාර්ශ්වයකගේ දේපළවලට සිදුවන හානි: එක් සිදුවීමකට රු. 15,000 දක්වා (හෝ ඔබේ උපලේඛනයේ සඳහන් කර ඇත්නම් ඊට වැඩි මුදලක්) ආවරණය කෙරේ.

3. ප්‍රධාන රක්ෂණ බැහැර කිරීම් (ආවරණය නොවන දෑ)

- පසුපස ගමන් ගන්නා මගියාට සිදුවන තුවාල: මෙය ඉතා වැදගත් බැහැර කිරීමකි. ඔබේ යතුරුපැදියේ පසුපස ගමන් කරන මගියෙකුට (Pillion rider) සිදුවන තුවාල හෝ මරණය වෙනුවෙන් වන නීතිමය වගකීම් මෙම රක්ෂණ ඔප්පුව මගින් ආවරණය නොකෙරේ.
- කොටස් සොරකම් කිරීම: මුළු යතුරුපැදියම සොරකම් කරනු ලබන අවස්ථාවකදී හැර, එහි අමතර කොටස්, උපාංග හෝ අත්‍යවශ්‍ය කොටස් පමණක් සොරකම් කිරීම මෙයින් ආවරණය නොවේ.
- පැදිකරුගේ වෛද්‍ය වියදම්: යතුරුපැදි පදවන්නාගේ හෝ පසුපස ගමන් ගන්නා මගියාගේ වෛද්‍ය වියදම් ආවරණය කිරීම සඳහා මෙම රක්ෂණ ඔප්පුව යටතේ ප්‍රතිලාභ නොමැත.
- වයර් සඳහා වන හානි (Tyre Damage): වයර්වලට පමණක් සිදුවන හානි සඳහා ආවරණය වන්නේ ප්‍රතිස්ථාපන පිරිවැයෙන් (නව වයරයක මිලෙන්) 50% ක් පමණි. එමෙන්ම එයද හිමිවන්නේ එම සිදුවීමේදීම යතුරුපැදියේ සෙසු කොටස්වලටද හානි සිදුවී ඇත්නම් පමණි.
- ගෙවී යාම සහ දිරාපත්වීම (Wear and Tear): කාලයත් සමඟ සිදුවන ගෙවී යාම්, යාන්ත්‍රික හෝ විද්‍යුත් පද්ධතිවල සිදුවන බිඳවැටීම් (Breakdowns) මගින් වන හානි ආවරණය නොකෙරේ.
- මද්‍යසාර හෝ මත් ද්‍රව්‍ය භාවිතයෙන් මත් වී පැදවීම (Driving Under the Influence): පදවන්නා මද්‍යසාර හෝ මත්ද්‍රව්‍ය භාවිත කර සිටින අවස්ථාවක සිදුවන කිසිදු අනතුරක් හෝ අලාභයක් ආවරණය නොකෙරේ.
- රියදුරු බලපත්‍ර නොමැතිව පැදවීම (Unlicensed Rider): අදාළ වාහන පන්තිය සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකු විසින් යතුරුපැදිය පදවන අවස්ථාවක සිදුවන කිසිදු අලාභයක් ආවරණය නොකෙරේ.
- කොන්දේසිවලින් බැහැරව භාවිතය (Use Outside of Terms): යතුරුපැදිය තරඟ පැවැත්වීමට, කුලියට දීමට හෝ වේග පරීක්ෂණ (speed testing) සඳහා භාවිත කිරීමේදී සිදුවන හානි ආවරණය නොවේ.

4. වාරික ගෙවීමේ ක්‍රමය (The mode of payment of premiums)

ඔබේ රක්ෂණ වාරිකය (Premium) සාමාන්‍යයෙන් වසරක් වන සම්පූර්ණ රක්ෂණ කාල සීමාව සඳහාම එකවර ගෙවිය යුතු තනි ගෙවීමක් (Single payment) ලෙස අය කෙරේ.

5. නාමිකයින් / ප්‍රතිලාභීන් සිටීමේ වැදගත්කම (Importance of having nominees/beneficiaries)

මෙම රක්ෂණ ඔප්පුව මගින් ප්‍රධාන වශයෙන් වන්දි ගෙවනු ලබන්නේ ඔබට හෝ තෙවන පාර්ශ්වයකට වුවද, ඔබේ මරණය සිදුවන අවස්ථාවකදී, රක්ෂණ ඔප්පුව යටතේ ඇති වන යම් ප්‍රතිලාභයක් හෝ නීතිමය ආරක්ෂාවක් ඔබේ නීත්‍යානුකූල පෞද්ගලික නියෝජිතයින්ට (ඔබේ බුදලයට) හිමිවේ. එම නිසා, ඔබේ බුදලය ගැටලුවකින් තොරව පාලනය වන බවට වගබලා ගැනීමට පැහැදිලි අන්තිම කැමති පත්‍රයක් තිබීම වැදගත් වේ.

6. **කරුණු හෙළිදරව් කිරීමේදී රක්ෂණ ඔප්පුහිමියාගේ වගකීම් (Obligations in disclosing material facts)**

ඔබේ යෝජනා පත්‍රයේ (Proposal form) සඳහන් කරන තොරතුරු මෙම රක්ෂණ ගිවිසුමේ පදනම වන බැවින්, ඔබ සත්‍ය සහ සම්පූර්ණ තොරතුරු ලබා දිය යුතුය. යම් වැදගත් වෙනස්කමක් සිදුවුවහොත් (උදා: යතුරුපැදියට කරන ලද වෙනස්කම්, භාවිත කරන අරමුණ වෙනස් වීම) ඒ පිළිබඳව වහාම අප වෙත දැනුම් දිය යුතුය. එසේ කිරීමට අපොහොසත් වීමෙන් ඔබේ වන්දි ඉල්ලීම ප්‍රතික්ෂේප වීමට හෝ රක්ෂණ ඔප්පුව අවලංගු වීමට ඉඩ ඇත.

7. **වන්දි ඉල්ලීමකදී රක්ෂණ ඔප්පුහිමියාගේ වගකීම් (Obligations when a claim is made)**

අනතුරක් හෝ අලාභයක් සිදුවුවහොත්, ඔබ පහත සඳහන් දෑ කළ යුතුය:

- **සාධාරණ පූර්වාරක්ෂාවන් ගැනීම:** යතුරුපැදිය වැඩිදුර අලාභ හානිවලින් ආරක්ෂා කරගත යුතු අතර එය ධාවනයට සුදුසු මට්ටමේ (Roadworthy) පවත්වා ගත යුතුය.
- **වගකීම භාර නොගැනීම (DO NOT Admit Liability):** අපගේ ලිඛිත පූර්ව අනුමැතියකින් තොරව තෙවන පාර්ශ්වයකට වරද භාරගැනීම, යෝජනා ඉදිරිපත් කිරීම හෝ කිසිදු මුදලක් ගෙවීමට පොරොන්දු වීම නොකළ යුතුය.
- **සම්පූර්ණ සහයෝගය ලබාදීම:** වන්දි ඉල්ලීම ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය සියලුම තොරතුරු සහ සහයෝගය අප වෙත ලබා දිය යුතුය.

8. **වන්දි ඉල්ලීමේදී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය (Procedure to be followed in the event of a claim)**

1 වන පියවර : වහාම අප වෙත දැනුම් දෙන්න

- යම් අනතුරක්, අලාභයක් හෝ හානියක් සිදු වූ වහාම Fairfirst වෙත දැනුම් දිය යුතුය.
- සොරකමක් හෝ අපරාධමය ක්‍රියාවක් සිදුවූ අවස්ථාවකදී, ඔබ වහාම පොලීසියටද දැනුම් දිය යුතුය.

2 වන පියවර : අලුත්වැඩියා කිරීම් ආරම්භ නොකරන්න

- අපගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගැනීමට පෙර ඔබ කිසිදු අලුත්වැඩියාවක් ආරම්භ කිරීම හෝ අලුත්වැඩියා ඇස්තමේන්තු භාරගැනීම නොකළ යුතුය.

3 වන පියවර : ලේඛන භාරදෙන්න

- සිදුවීම සිදුවී දින 15 ක් ඇතුළත සම්පූර්ණ කරන ලද වන්දි ඉල්ලුම් පත්‍රය (Claim form) සහ අවශ්‍ය සියලුම ලේඛන අප වෙත භාරදිය යුතුය.

9. **පැමිණිලි සහ දුක්ගැන්වීලි හැසිරවීම :**

පියවර 1 - ගෙයාර්ෆර්ස්ට් ඉන්ෂුරන්ස් (Fairfirst Insurance) අමතන්න:

 +94 11 2428282 (පෙ.ව. 8:30 සිට ප.ව. 5:00 දක්වා)

 info@fairfirst.lk

ඔබට පවතින ගැටලු ගෙයාර්ගස්ට් හි අවදානම් සහ අනුකූලතා (Risk & Compliance) කණ්ඩායම වෙත යොමු කළ හැකිය.

පියවර 2 - බාහිර පාර්ශවයන් වෙත යොමු කිරීම (ගැටලුව විසඳී නොමැති නම්):

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL)

 +94 11 2335167 |  info@ircs.gov.lk |  www.ircs.gov.lk

රක්ෂණ ඔම්බුඩ්ස්මන් (Insurance Ombudsman)

 +94 11 2505542 / +94 11 2505041 |

 info@insuranceombudsman.lk |  www.insuranceombudsman.lk

10. **වැඩි විස්තර සඳහා අප අමතන්න** (Contact us for more information)

ගෙයාර්ගස්ට් ඉන්ෂුරන්ස් ලිමිටඩ් (Fairfirst Insurance Limited)

ඇක්සස් ටවර්ස් II (14 වන මහල), අංක 278/4, යූනියන් පෙදෙස, කොළඹ 02, ශ්‍රී ලංකාව.

 011-2428428 |  info@fairfirst.lk | www.fairfirst.lk

11. **වෙනත් යම් තොරතුරක් -**

- **ස්වයං කැපවීම් මුදල (Deductible):** ඔබේ යතුරුපැදියට සිදුවන හානි සඳහා වන යම් වන්දි ඉල්ලීමකදී, මුල් රු. 1,000 ක මුදල ඔබ විසින් දැරිය යුතුය.
- **වන්දි ලබානොගැනීමේ බෝනස් / වට්ටම් (No Claim Bonus - NCB):** ඔබ සම්පූර්ණ වසරක් ඇතුළත කිසිදු වන්දි ඉල්ලීමක් සිදු නොකළේ නම්, ඔබේ රක්ෂණ ඔප්පුව අලුත් කිරීමේදී රක්ෂණ වාරිකයෙන් වට්ටමක් (Discount) ලබා ගැනීමට ඔබට හිමිකම් තිබේ.
- **විවිධ ආවරණ වර්ග (Different Cover Types):** මෙම ලේඛනය මගින් විස්තර කරනු ලබන්නේ පූර්ණ රක්ෂණ ආවරණය (Comprehensive cover) පිළිබඳවයි. ඔබට ඇත්තේ 'තෙවන පාර්ශ්ව, ගිනි සහ සොරකම්' (Third Party, Fire and Theft) හෝ 'තෙවන පාර්ශ්ව පමණක්' (Third Party Only) වැනි අඩු ආවරණ මට්ටමක්ද යන්න ඔබේ රක්ෂණ උපලේඛනයේ සඳහන් වේ.
- **අවලංගු කිරීම (Cancellation):** දින 7 ක පූර්ව දැනුම්දීමක් ලබා දී ඔබට මෙම රක්ෂණ ඔප්පුව අවලංගු කළ හැකි අතර, කිසිදු වන්දි ඉල්ලීමක් සිදු කර නොමැති නම් ඉතිරි කාලසීමාව සඳහා වූ මුදලෙන් කොටසක් නැවත ලබා ගැනීමට (Refund) හිමිකම් ලබයි. එමෙන්ම, අපටද දින 7 ක පූර්ව දැනුම්දීමක් ලබාදී රක්ෂණ ඔප්පුව අවලංගු කළ හැකි අතර, එහිදී ඉතිරි කාලසීමාවට සමානුපාතිකව මුදල් ආපසු ගෙවනු ලැබේ.

යතුරුපැදි රක්ෂණ ඔප්පුව යටතේ ලබාදෙන අතිරේක වෛකල්පික ආවරණ (Additional Optional Covers)

M01 - තීරුබදු රහිත වාහන (Duty Free Vehicle): වන්දි ඉල්ලීමකින් පසුව තීරුබදු රහිත යතුරුපැදියක අමතර කොටස් ප්‍රතිස්ථාපනය කිරීම (මාරු කිරීම) සඳහා වන වියදම ආවරණය කරයි. (කෙසේ වෙතත්, දේශීය රේගු බදු පිරිවැය මෙයට ඇතුළත් නොවේ).

M02 - හිමිකම් පැවරීමේ හෝ ලීසිං ආවරණය (Hire Purchase or Leasing): ලීසිං හෝ ණය පදනම යටතේ ගත් වාහනයක් සඳහා වන වන්දි මුදල්, අදාළ ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා නිම කරන තෙක් සෘජුවම එහි නීත්‍යානුකූල හිමිකරු (ණය ලබාදුන් ආයතනය) වෙත ගෙවන බවට තහවුරු කරයි.

M03 - සියලුම වන්දි ඉල්ලීම් සඳහා වන වැඩිපුර මුදල (All Claims Excess): රක්ෂණ ඔප්පුව යටතේ කරනු ලබන සෑම වන්දි ඉල්ලීමකදීම, වැඩිපුර මුදල (Excess) ලෙස හැඳින්වෙන ස්ථාවර මූලික මුදලක් රක්ෂිතයා විසින් දැරිය යුතුය.

M06A - පුද්ගලික අනතුරු ප්‍රතිලාභ (Personal Accident Benefits): අතිරේක වාරිකයක් ගෙවීම මගින්, වාහනය තුළ සිදුවන අනතුරක් නිසා සිදුවන මරණයකදී හෝ නිශ්චිත ශාරීරික තුවාල සඳහා නම් කරන ලද පුද්ගලයින් වෙත නියමිත වන්දි මුදලක් ගෙවනු ලැබේ.

M30 - වැඩවර්ජන, කැරලි සහ මහජන නොසන්සුන්තාවය (Strike, Riot, Civil Commotion): වැඩවර්ජන, කැරලි සහ මහජන නොසන්සුන්තාවය නිසා වාහනයට සිදුවන හානි සඳහා ආරක්ෂාව සපයයි (නමුත් යුද්ධ සහ ත්‍රස්තවාදී ක්‍රියා මෙයට ඇතුළත් නොවේ). මෙම ආවරණය ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) මගින් ක්‍රියාත්මක වන ප්‍රාදේශීය කැරලි, වැඩවර්ජන සහ ත්‍රස්තවාදී අරමුදල (Riot & Strike and Terrorism Pool) හරහා ලබා දෙන අතර, ඒ සඳහා රක්ෂිතයා මෙම ආවරණය තෝරාගෙන NITF මගින් නියමිත ගාස්තු යටතේ අතිරේක වාරික ගෙවිය යුතුය. මෙම ආවරණය වෙනුවට, අතිරේකව හෝ සමාන වෙනත් කිසිදු ආවරණයක් රක්ෂකයා විසින් ලබා නොදේ.

M30T - ත්‍රස්තවාදී ආවරණය (Terrorism): අතිරේක වාරිකයක් ගෙවීම මගින්, ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් වාහනයට සිදුවන සෘජු හානි ආවරණය කිරීම සඳහා මෙම ඔප්පුව දීර්ඝ කෙරේ. මෙම ආවරණයද ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) මගින් ක්‍රියාත්මක වන ප්‍රාදේශීය අරමුදල හරහා ලබා දෙන අතර, NITF ගාස්තුවලට යටත්ව අතිරේක වාරික ගෙවිය යුතුය. මෙම ආවරණය වෙනුවට හෝ ඊට සමානව වෙනත් කිසිදු අතිරේක ආවරණයක් ලබා නොදේ.

M31 - වැඩකරන ජනයාගේ වන්දි ආවරණය (Workmen's Compensation): රක්ෂිත වාහනය තුළ තම රැකියාවේ නියුතුව සිටියදී තුවාල ලබන හෝ මියයන සේවකයින්ගෙන් එල්ල වන නීතිමය වගකීම් හිමිකම්වලින් යෝජකයා (හිමිකරු) ආරක්ෂා කරයි.

M34 - නියමිත ස්වාභාවික ආපදා ආවරණය (Specified Natural Perils Cover): ගංවතුර, භූමිකම්පා, සුළිසුලං සහ නායයැම් වැනි ස්වාභාවික ආපදාවලින් සිදුවන හානි සඳහා ආවරණය ලබා දෙයි.

M37 - තෙවන පාර්ශ්ව දේපළ හානි ආවරණය (Third Party Property Damage): අතිරේක වාරිකයක් ගෙවීම මගින්, ඔබේ වාහනයෙන් වෙනත් අයගේ දේපළවලට සිදුවන හානි සඳහා වන මුළු ආවරණ සීමාව වැඩි කරගත හැක.

M80 - අහඹු හානි සඳහා වන වැඩිපුර මුදල (Accidental Damage Excess): රක්ෂණ ඔප්පුවේ i වන කොටස යටතේ වන සෑම අහඹු හානි වන්දි ඉල්ලීමකදීම සඳහන් කර ඇති වැඩිපුර මුදල රක්ෂිතයා විසින් දැරිය යුතුය.

M82 - පැවරීම (Assignment): වාහනය පූර්ණ අලාභයකට (Total loss) ලක්වීමේදී ලබන යම් රක්ෂණ වන්දි මුදලක්, එම වාහනය සඳහා මූල්‍යමය උනන්දුවක් ඇති නම් කරන ලද ණය ලබාදුන් ආයතනය වෙත යොමු කරයි.

M32 - ආධුනික පදවන්නන්ගේ ආවරණය (Learner Rider): නම් කරන ලද ආධුනික පදවන්නෙකු (Learner) විසින් යතුරුපැදිය ධාවනය කරන අවස්ථාවන් සඳහාද රක්ෂණ ආවරණය දීර්ඝ කෙරෙන අතර, එවැනි භාවිතයන් සඳහා අතිරේක වැඩිපුර මුදලක් (Excess) අදාළ වේ.

M35 - ඇදගෙන යාමේ ගාස්තු (Towing Charges): අනතුරකින් පසුව වාහනය ඇදගෙන යාම සඳහා රක්ෂණ ඔප්පුව මගින් ගෙවනු ලබන උපරිම ගාස්තුව (රු. 50,000/- දක්වා) වැඩි කිරීමට මෙම අනුමැතිය (Endorsement) මගින් කටයුතු කෙරේ.

සටහන: බැහැර කිරීම්, කොන්දේසි සහ නියමයන් පිළිබඳ සම්පූර්ණ විස්තර සඳහා කරුණාකර සම්පූර්ණ Fairfirst යතුරුපැදි රක්ෂණ ඔප්පු ලේඛනය (Fairfirst Motorcycle Insurance Policy document) බලන්න.

****මෙම ලේඛනය සාමාන්‍ය අවබෝධය සඳහා පමණක් සරල ආකෘතියකින් සකස් කර ඇත. කිසියම් පැහැදිලි කිරීමක්, අර්ථ නිරූපණයක් හෝ විෂමතාවක් (විශේෂත්වයක්/පරස්පරයක්) මතු වුවහොත්, නිල ඉංග්‍රීසි රක්ෂණ ඔප්පු පාඨය බලපැවැත්වෙන අතර, සම්පූර්ණ නියමයන්, කොන්දේසි, බැහැර කිරීම් සහ ආවරණ විස්තර සඳහා සැමවිටම එය පරිශීලනය කළ යුතුය.**